

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වවගභූතය කළ මතය

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 2020 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වවගභූතය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වවගභූතය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වවගභූතය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අධිකාරිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අධිකාරිය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අධිකාරියේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අධිකාරියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අධිකාරියේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අධිකාරියේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා අධිකාරියේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල වියුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අධිකාරියේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අධිකාරියේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අධිකාරිය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. පොදු ලෙජරය, ජර්නලය, ජර්නල් වවුචර්, ගෙවීම් වවුචර් ආදී ප්‍රධාන ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධ විගණන නිරීක්ෂණ පහත සඳහන් මාතෘකා යටතේ ඇතුළත් කර ඇත.

1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01 හි 48 වගන්තිය අනුව ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත මගින් අවශ්‍ය කෙරෙන හෝ අවසර දී ඇති විටෙක හැර ආදායම් වියදම් හිලවි නොකල යුතු වුවත් ආදායම් විෂයන් 06 කට අදාළව රු. 44,150,305ක ආදායමින් රු. 23,847,123 ක වියදම් හිලවි කර ශුද්ධ අගය ලෙස රු. 20,303,182ක් මූල්‍ය කාර්යයසාධන ප්‍රකාශනයේ දක්වා තිබුණි.	අධිකාරිය විසින් ආදායම් ප්‍රභවයන්ට අදාළ ලෙජර ගිණුම් ආදායම් සහ වියදම් ලෙස වෙන වෙනම පවත්වාගෙන යන අතර ආදායම් තත්ත්ව ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේදී එහි ශුද්ධ අගය පෙන්වුම් කර ඇත.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට මූල්‍ය ප්‍රකාශනවල ආදායම් වියදම් හිලවි නොකල යුතුය.

- (ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 7 හි 14 වගන්තිය අනුව වත්කම් අයිතමය හා ආශ්‍රිත අනාගත ප්‍රතිලාභ හෝ සේවා ශක්‍යතාවන් අස්ථිත්වය වෙත ගලායීමේ භව්‍යතාවයක් ඇති විට හා වත්කමේ පිරිවැය හෝ සාධාරණ අගය විශ්වාසවන්ත ලෙස මැනිය හැකි විට අස්ථිත්වයේ වත්කම් ලෙස හඳුනාගෙන ගිණුම් තැබිය යුතුය. එහෙත් අධිකාරිය විසින් 2019 ජූනි සිට පායමාලා පවත්වාගෙන යනු ලබන පිරිවැය රු. 1,833,749,343 ක් වූ ඔරුගොඩවත්ත ජාතික මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල හා අධිකාරියේ පායමාලා පවත්වාගෙන යනු ලබන පවරාගෙන නොතිබුණු ඉඩම් 28 ක වටිනාකම ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 47 ඡේදය ප්‍රකාරව දේපල පිරියත හා උපකරණ අයිතමවල සාධාරණ වටිනාකම් සැලකිය යුතු තරම් වෙනස් වී ඇත්නම් එම වත්කම් ප්‍රත්‍යාගණනය කළයුතු වුවත් අධිකාරිය සතු පිරිවැය රු. 6,172,723,341ක් වූ ඉඩම් හා ගොඩනැගිලි 2008 වර්ෂයෙන් පසු ප්‍රත්‍යාගණනය කර නොතිබුණි. මෙම නිසා එම වත්කම්වල සාධාරණ අගය මූල්‍ය ප්‍රකාශන වලින් පෙන්නුම් නොකෙරුණි.
- (ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 12 අනුව සින්තක්කර ඉඩම් හා බදු ඉඩම්, මූල්‍ය ප්‍රකාශනවල වෙන්කර දක්වා නොතිබූ අතර අධිකාරිය විසින් එකතුව රු. 9,842,565 ක් වූ කල්බදු ඉඩම් 05 ක් සම්බන්ධයෙන් යොමුගත ප්‍රමිතය පරිදි ක්‍රමක්ෂය කර නොතිබුණි.
- මෙහි සඳහන් පුහුණු මධ්‍යස්ථාන වල අයිතිය ප්‍රාදේශීය ලේකම් සතු වන අතර මේ සඳහා විශේෂඥ උපදේශකවරයෙකු කොන්ත්‍රාත් පදනමින් බඳවා ගෙන ආයතනයේ සියළුම ඉඩම් පවරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.
- ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කරන වත්කම් ගිණුම්ගත කළ යුතුය.
- මේ වන විට දේපල පිරියත සහ උපකරණ වල වත්කම් ප්‍රත්‍යාගණනය සිදු කිරීම සැලසුම් කර ඇත.
- යොමුගත ප්‍රමිතය පරිදි ජංගම නොවන වත්කම් වර්ෂ 03 කට හෝ 05 කට වරක් ප්‍රත්‍යාගණනය කළ යුතුය.
- ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 12ට අනුව නිවැරදිව ඉදිරියේදී ගිණුම් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.
- යොමුගත ප්‍රමිතය අනුව ක්‍රමක්ෂය ගණනය කළ යුතුය.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සම්පූර්ණ (100%) කොටස් අයිතිය සහිතව 2013 දෙසැම්බර් 18 දින වි.ටී.ඒ. හෝල්ඩින්ස් (පුයිවට්) ලිමිටඩ් නමින් 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සමාගමක් ලියාපදිංචි	මෙම සමාගමේ කොටස් කිසිවක් වෘත්තීය පුහුණු අධිකාරිය සතුව පැවති බවට ලිඛිත ලේඛණ හෝ වාර්ෂික ගිණුම් වල සඳහන් වී නොමැත.	2007 අංක 07 දරන සමාගම් පනතේ 51(4)(a) කොටසේ කොටස් නිකුතු සහතිකය අනුව රු. 10 ක කොටස් වෘත්තීය පුහුණු අධිකාරිය වෙත නිකුත් කර තිබුණු

කර තිබුණි. එහෙත් 2013 දෙසැම්බර් 18 දින සිට 2020 දෙසැම්බර් 31 දින දක්වාම අදාළ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සමඟ ඒකාබද්ධ කළ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර එම මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් නොකෙරුණි.

බැවින් අදාළ සමාගමේ තොරතුරු කඩිනමින් විගණනය වෙත ඉදිරිපත් කළයුතු වීම.

- | | | |
|--|---|---|
| <p>(ආ) 2017 දෙසැම්බර් 20 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය වෙත ලබා දුන් ඉඩම වෙනුවට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට ලැබී තිබුණු අක්කර 02 රූඩ් 03 පර්චස් 38.38 ක්වූ අත්තිසිය ප්‍රදේශයේ “අත්තිසිය වෙල්යාය හා හුණුකුඹුර” නැමති ඉඩම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.</p> | <p>මෙම ඉඩම විධිමත් පරිදි වෘත්තීය පුහුණු අධිකාරිය වෙත පවරා ගැනීම සිදු කරමින් පවතින අතර නියමාකාරයෙන් පවරා ගැනීම සිදු වූ පසු ගිණුම් ගත කිරීම සිදු කරනු ඇත.</p> | <p>ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කරන ජංගම නොවන වත්කම් සියල්ල ගිණුම්ගත කළ යුතුය.</p> |
| <p>(ඇ) 2018 දෙසැම්බර් 31 දිනට මෝටර් වාහන පංතිය යටතේ වත්කම් ලෙස හඳුනාගෙන තිබුණු ශුද්ධ අගය රු.4,496,902 ක් වූ මෝටර් රථ 24 ක් එම වර්ෂයේදී සිදුකර තිබුණු ප්‍රත්‍යාගණනයේදී අත්හැරී තිබුණද එය නිවැරදි කිරීමට සමාලෝචිත වර්ෂය තුළදී ද කටයුතු කර නොතිබුණි.</p> | <p>මෝටර් රථ පන්තියේ පුහුණු කටයුතු සඳහා ලබාදුන් මෝටර් රථ 24ක් ලියාපදිංචිය අවලංගු කළ පසු විධිමත් පරිදි ගිණුම් වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ඇත.</p> | <p>මෝටර් වාහන පංතිය යටතේ ගිණුම්ගත කර තිබුණු මෝටර් රථ 24 දැනට භාවිතා කරන අංශය හඳුනාගෙන නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.</p> |
| <p>(ඈ) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා මොබිටෙල් ආයතනය අතර දුරකථන සීමිත ලබාගැනීම සම්බන්ධයෙන් ඇති කරගෙන තිබුණු ගිවිසුමකට අනුව 2019/ 2020 වර්ෂයට අදාළව 2020 අගෝස්තු 12 දින ලැබී තිබුණු රු. 1,300,000 ක මුදල වෙනත් ආදායම් යටතේ ගිණුම්ගත කිරීමකින් තොරව එම මුදල අරමුණට පටහැනි කාර්යයක් වෙනුවෙන් වැය කර තිබීම නිසා වර්ෂයේ ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.</p> | <p>ඉදිරියේදී මෙවැනි ලැබීම් ආදායම් ගිණුමට ගිණුම් ගත කිරීමට කටයුතු කරනු ඇත.</p> | <p>මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී වර්ෂයට අදාළ සියළු ආදායම් හා වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.</p> |

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
i. මුදල් රෙගුලාසි 04 වන උපලේඛනයේ 288 පොදු ආකෘතිය	සියලුම ආයතන විසින් ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගත යුතු වුවත්, අධිකාරියේ 2020 දෙසැම්බර් 31 දිනට පැවති රු. 6,279,859,791 ක දේපල පිරිසිදු උපකරණ සඳහා ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබුණි.	ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කරමි.	මුදල් රෙගුලාසි වල දක්වා ඇති ආකෘතියට අනුව ස්ථාවර වත්කම් ලේඛන සකස් කල යුතුය.
ii. මුදල් රෙගුලාසි 1646	ධාවනය කරනු ලබන සංචිත වාහනවල ධාවන සටහන් ඊළඟ මාසයේ 15 දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කලයුතු වුවද සංචිත වාහන 123 කට අදාල 2019 ජනවාරි මාසයේ සිට 2021 දෙසැම්බර් දක්වා අදාල දෛනික ධාවන සටහන් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. ඒ හේතුවෙන් අදාල කාලපරිච්ඡේදය තුල වැයකර තිබුණු රු. 28,280,105 ක ඉන්ධන පාරිභෝජනය සම්බන්ධයෙන් පරීක්ෂා කල නොහැකි විය.	මේ වන විට විගණනය සඳහා ඉදිරිපත් කර ඇත.	2022 අප්‍රේල් 25 දින වන විට 2019 වර්ෂයේ සංචිත වාහන 134 ක් සඳහා ද 2020 වර්ෂයට අදාල වාහන 93 ක් සඳහා ද, 2021 වර්ෂයට අදාල වාහන 52ක් සඳහා ද ධාවන සටහන් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.
(ආ) වක්‍රලේඛ			
i. 2015 ජූලි 14 දිනැති අංක 3/ 2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය	වක්‍රලේඛයේ 371(2) ආ ඡේදය අනුව තත්කාර්ය අතුරු අග්‍රිම ලෙස යම් විශේෂිත කාර්යයක් සඳහා මාණ්ඩලික තත්ත්වයේ නිලධාරීන්ට පමණක් එක් අවස්ථාවකදී රු. 100,000 ක උපරිමයක් දක්වා පමණක් අතුරු අග්‍රිම ලබාදිය හැකි වුවත් ඊට පටහැනිව දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යාලයේ අවස්ථා 10 කදී රු. 107,500 ක සිට 300,000	මේ වන විට නිවැරදි කිරීමට කටයුතු කර ඇත.	වක්‍රලේඛ විධිවිධානවලට අනුව කටයුතු කල යුතුය.

දක්වා අතුරු අග්‍රිම ලබාදී තිබුණි.

- ii. 2020 ජනවාරි 27 දිනැති අංක PED/2020 දරන භාණ්ඩාගාර ලේකම්ගේ වක්‍රලේඛය
- (a.) යොමුගත වක්‍රලේඛය අනුව සභාපතිවරුන් පත්කිරීමේදී කිසිදු නව බඳවාගැනීමක් සිදු නොකල යුතු බව දන්වා තිබියදී අධිකාරියේ අනුමත කාර්යමණ්ඩලය තුළ නොමැති උපදේශක තනතුරු දෙකක් සඳහා බඳවාගැනීම් සිදුකර වර්ෂය තුළ දීමනා හා ඉන්ධන දීමනා ලෙස එකතුව රු. 1,749,872 ක් ගෙවීම් කර තිබුණි.
- (b.) වක්‍රලේඛයේ විධිවිධානයන්ට අමතරව ආයතනයේ සභාපතිවරුන් විසින් කිසිදු අමතර දීමනාවක් හෝ මූල්‍යම ප්‍රතිලාභයක් ලබා නොගත යුතු බව අවධාරණය කර තිබියදී ඊට පටහැනි ලෙස අමතර ඉන්ධන දීමනා ලෙස එකතුව රු. 446,673 ක් ද බාහිර ගමන් බිමන් යාම සඳහාත් හෝටල්වල නවාතැන් ගාස්තු හා ආහාර සඳහා එකතුව රු. 435,982 ක් සභාපති වෙත ගෙවීම් කර තිබුණි.
- මෙම අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන් නිලයන් එකම පුද්ගලයකු දරන අතර ඉන්ධන වියදම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල නිර්දේශය මත අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය සහිතව මෙම වියදම් සිදු කර ඇත.
- බඳවාගැනීම් සිදු කිරීමේදී අනුමත කාර්යමණ්ඩල තුළ පවතින තනතුරු සඳහා පමණක් බඳවාගත යුතු අතර අනුමත බඳවාගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව බඳවාගැනීම් හා උසස්වීම් සිදුකල යුතුය.
- අතිරේක ඉන්ධන සඳහා අමාත්‍යාංශ ලේකම්ගේ ආවරණ අනුමැතිය ලබාගෙන තිබුණද අනෙකුත් ආහාර හා නවාතැන් ගාස්තු සඳහා කිසිදු අනුමැතියක් ලබාගෙන නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 36,288,167 ක උපතාවයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ උපතාවය රු. 77,296,679 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 41,008,512 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට මෙහෙයුම් වියදම් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2006 වර්ෂයේ සිට 2015 මැයි මාසය දක්වා සේවක භාරකාර අරමුදල් දායකය ගණනය කිරීමේදී ජීවන වියදම් දීමනාව සැලකිල්ලට නොගැනීම හේතුවෙන් 2019 වර්ෂයේදී ගෙවීමට සිදු වී තිබුණු රු. 7,898,073 ක අධිභාර මුදල් අදාළ පාර්ෂ්වයන්ගෙන් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	අධිකාරියේ වියදම් සඳහා ලබාදුන් භාණ්ඩාගාර ප්‍රතිපාදන වලින් එම වියදම් සඳහා ගෙවීම් සිදු කර ඇත.	නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් අධිභාර ගෙවීමට සිදුවී තිබුණි. එම නිසා අදාළ වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගෙන් එම මුදල් අයකර ගැනීමට පියවර ගත යුතුය.
(ආ) ප්‍රතිපාදන සලසා ඇති වියදම් සඳහා පමණක් භාණ්ඩාගාර ප්‍රතිපාදන වියදම් කල යුතු බව අවධාරණය කර තිබියදී හා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ 2020 සැප්තැම්බර් 08 දිනැති ලිපිය අනුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 25 සංවත්සර සැමරුම් උත්සවය සඳහා කිසිදු රජයේ මුදලක් වැය නොකල යුතු බව දක්වා තිබියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ලබාගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් භාණ්ඩාගාර ප්‍රතිපාදන මුදල් රු. 2,296,885 ක් හා අධිකාරියේ ආදායම් ලෙස ගිණුම්ගත කලයුතු රු. 1,300,000 ක් වැයකර තිබුණි.	සේවක සුභසාධනය හා සේවක අභිප්‍රේරණය අරමුණු ඇතිව අංශ ප්‍රධානීන්ගේ අනුදැනුම මත හා සභාපතිතුමාගේ අනුමැතිය මත මෙම වියදම් දරා ඇත.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කල යුතු අතරම රජයේ මුදල් අනවශ්‍ය කාර්යයන් සඳහා වැය නොකළ යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත කොට්ඨාසය ආයතනය වෙත කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා ගම්පහ කාර්මික විද්‍යාලය ඉදිකිරීමේ කොට්ඨාසය ව්‍යාපෘතියෙන් 2019 වර්ෂයේදී ලබාදී තිබුණු එකතුව රු. 15,743,838 ක උපකරණ 157 ක් කිසිදු ප්‍රයෝජනයකින් තොරව	මේ සම්බන්ධයෙන් පත් කර ඇති දේශීය නියෝජිත ආයතනය විසින් අක්‍රීය තත්වයට පත්ව තිබූ සියළුම උපකරණ මේ වන විට යථා තත්වයට පත් කිරීමට කටයුතු කර ඇති අතර කිසියම් උපකරණයක දෝෂයක් මතු වුව හොත් එම දෝෂය නිවැරදි කිරීම සඳහා අදාළ	අධිකාරියේ අවශ්‍යතාවය හා ප්‍රමුඛතා අනුපිළිවෙල මත වත්කම් අත්පත් කර ගැනීම හා මිලදී ගැනීම සිදුකල යුතුය. විදේශීය ණය අරමුදල් මත සපයා ඇති උපකරණ බොහොමයක් නිෂ්කාර්යව පැවති අතර එම උපකරණ කඩිනමින් ප්‍රයෝජනයට ගැනීමට පියවර

නිෂ්කාර්යව පැවතුණු අතර එකතුව නියෝජිත ආයතනය විසින් ගත යුතුය. රු. 1,784,794 ක් වටිනා උපකරණ නිරතුරුවම කටයුතු කරමින් 07 ක් අක්‍රිය වී පැවතුණි. එසේම එම පවතී. ආයතනයට වෛද්‍ය හෝ හෙද තනතුරු අනුමත වී නොතිබියදී රු. 3,500,000 ක වටිනාකමැති වෛද්‍යවරුන් විසින් භාවිතයට ගනු ලබන වෛද්‍ය උපකරණ හා ඖෂධ ලබාදී තිබූ අතර එම ඖෂධ වර්ග භාවිතයකින් තොරව කල් ඉකුත් වී තිබුණි.

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාලෝචිත වර්ෂයට අදාල ආරක්ෂක සේවාව ලබා ගැනීම සඳහා සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීම වෙනුවෙන් සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ නොසලකා දෙවන අවම මිල ඉදිරිපත් කල ආරක්ෂක සේවා සපයන සමාගමක් වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව තීරණය කිරීම හේතුවෙන් අධිකාරියට සමාලෝචිත වර්ෂයේදී රු. 2,984,572 ක පාඩුවක් සිදු වී තිබුණි.</p>	<p>මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී Whole life Costing සංකල්පය අනුව වඩාත් ගුණාත්මක හා ප්‍රායෝගිකව පවත්වාගෙන යා හැකි ආයතනය වූ දෙවන අවම ලංසුකරුට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. එබැවින් ආයතනයට මූල්‍යමය අලාභයක් සිදු වී ඇති බව පිළිනොගන්නා බව කාරුණිකව දන්වා සිටිමි. මාසික බිල්පත් සමඟ ඉදිරිපත් කර තිබූ පැමිණිම් ලේඛණයන් පදනම්ව සම්පූර්ණ මාසික ගාස්තුව ගෙවීම සිදු කර ඇත.</p>	<p>ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කල යුතුය.</p>

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ආංශික නිපුණතා සංවර්ධන අරමුදල් යටතේ 2019 වර්ෂයේදී ඉදිකරන ලද කැගල්ල දිස්ත්‍රික් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාල දෝෂ සහිත ඉංජිනේරු ඇස්තමේන්තුවක් පදනම් කරගෙන ඇගයීම් කටයුතු සිදු කිරීම හා තුලනාත්මක නොවන ලංසු ඉදිරිපත් කරන ලද ලංසුකරුවෙකු තෝරාගැනීම නිසා දෙවන අවම මිල ඉදිරිපත් කරන ලද ලංසුකරු හා සැසඳීමේදී අධිකාරියට රු. 3,073,038 ක පාඩුවක් සිදු වී තිබුණි. එසේම කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට අදාල බිල්පත්වලට අදාලව විගණනය විසින්</p>	<p>නව දෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහල ඉදිකිරීම සඳහා වූ මෙම ව්‍යාපෘතියේ එවකට පැවැති තත්වය අනුව ඉංජිනේරු ඇස්තමේන්තුව පිළියෙළ කර තිබුණි. මේ සඳහා තෝරාගත් කොන්ත්‍රාත්කරු අසාමාන්‍ය මිලගණන් ඉදිරිපත් කර තිබුණි. එසේම උඩුමහලේ කොන්ක්‍රීට් පුවරුවේ සත්‍ය ප්‍රමාණය යෝජිත ප්‍රමාණයට වඩා අඩුවිය. එයට හේතුව තෝරාගත් කොන්ත්‍රාත් ආයතනය මෙම අයිතමය සඳහා ඉදිරිපත්කර තිබුණේ අසාමාන්‍ය අඩු මිලකි. මෙම ව්‍යාපෘතියේ එම තත්වය ඉතා අහිතකර</p>	<p>ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේදී නිවැරදි ප්‍රමාණයන් සඳහා සත්‍ය මිලගණන් යොදාගත යුතු අතර කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේදී ලංසු ඇගයීම ඉතාමත් සුපරීක්ෂාකාරීව සිදුකල යුතුය.</p>

2021 දෙසැම්බර් 01 වන දින භෞතිකව මිනුම් ගැනීමේදී රු. 4,857,017 ක් වැඩිපුර ගෙවා තිබුණි.

ලෙස බලපාන ලද්දේ වැඩිපුර ඉටුකළ යුතු වැඩ අයිතමවල කොන්ත්‍රාත් ආයතනයේ ඒකක මිල ගණන් වැඩිවීම නිසා අධික මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවීමත්, අඩුවෙන් ඉටුකළ යුතු වැඩ සඳහා කොන්ත්‍රාත් ආයතනයේ ඒකක මිල අඩුවීම හේතුවෙන් ඉතිරිවන මුදල ඉතා අඩුවීමත්ය.